

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වලිකාමම් නිරිත ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට වලිකාමම් නිරිත ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම

නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාව්‍යතාවයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වැඩ අවසන් නොකළ ඉදිකිරීම් කාර්යයන් 07කට අදාලවූ සහ ඉගෙනුම් උපකරණ ලැබී නොතිබූ මිලදී ගැනීම්වලට අදාල ඇස්තමේන්තුගත පිරිවැය එකතුව රු.19,349,813 ක් ණයහිමියන් ලෙස ගිණුම්ගත කර තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීමට කටයුතු කරන බව.	ගිණුම්ගත කිරීම් නිවැරදිව සිදු කළ යුතුය.
(ආ) සභාව විසින් භාවිතා කරනු ලබන ඉඩම් 14ක වටිනාකම සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	තක්සේරු කිරීමට කටයුතු කරමින් පවතින බව.	- එම -
(ඇ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට පැවැති රු. 5,616,055ක ගබඩා තොගයේ පිරිවැය, ජංගම වත්කම් ලෙස නොදක්වා පුනරාවර්තන වියදම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	තොගය ලෙස ජංගම වත්කම්වල ඇතුළත් කරන බව.	මූල්‍ය ප්‍රකාශන නිවැරදිව පිළියෙල කළයුතුය.
(ඈ) සූර්ය බලශක්ති විදුලිය විකුණුම් ආදායම් රු.289,336 ක් සහ සභාවේ කාර්යාල විදුලි වියදම් රු. 91,938 ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	අදාල ගිණුම්වල ඇතුළත් කිරීමට පියවර ගනු ලබන බව.	ගිණුම්ගත කිරීම් නිවැරදිව සිදු කළ යුතුය.
(ඉ) රු.314,520 ක් වැයකර සිදුකළ වෙළෙඳපොල අළුත්වැඩියා වියදම් මූලධන වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.	දෝෂයකින් මූලධන වියදම් ලෙස එකතු කරනු ලැබූ බව.	-එම-

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිඟහිටි වරිපනම් හා බදු රු.33,037,438 කට අදාල ලේඛන, වගු සහ කාල විශ්ලේෂණ ඉදිරිපත් නොකිරීමෙන් විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කළ නොහැකි විය.	මෘදුකාංගය මගින් දේපළ බදු මෙහෙයුම් කටයුතු සිදුකිරීමෙන් හිඟහිටිවලට අදාල කාල විශ්ලේෂණයක් ලබාගත නොහැකි වූ බව.	ලේඛන, වගු සහ කාල විශ්ලේෂණ සකස් කර විගණනයට ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත			
(i) 126 වගන්තියේ IX (ආ) උපවගන්තිය	මලාපද්‍රවාය බැහැර කිරීම සහ කසළ බැහැර කිරීම සඳහා ගාස්තු පැනවීම සම්බන්ධයෙන් අතුරු ව්‍යවස්ථා සකස් කර නොතිබූ අතර, රු. 3,497,150 ක ගාස්තු අය කර තිබුණි.	කටයුතු කරමින් පවතින බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii) 134 වගන්තිය	සමාලෝචිත වර්ෂයේ සභාව විසින් වරිපනම් බදු අයවිය යුතු දේපළ 20,688 කින් දේපළ 6,735 ක් සඳහා K ආකෘති පත්‍ර බෙදා හැර නොතිබුණි.	අයිතිකරුවන් හඳුනාගැනීමේ ගැටළු පවතී. අනෙකුත් ඒවා බෙදා හැරීමට කටයුතු කරන බව.	-එම-
(ආ) මුදල් රෙගුලාසි 571(1), (2) හා (3)	වර්ෂ 02කට වඩා ඉක්ම වූ රු.118,149 ක තැන්පතු 24ක් නියාදනය කිරීමට පියවර ගෙන නොතිබුණි.	කල් ඉකුත් වූ තැන්පතු නිරවුල් කිරීමට පියවර ගනු ලබන බව.	මුදල් රෙගුලාසිය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ඇ) 1971 අංක 48 දරන පළාත් පාලන ආයතන පිළිබඳ විශේෂ විධිවිධාන	දේපළ බදු අයකිරීම සඳහා නාගරික සීමාවේ පිහිටි නිෂ්චල දේපළ වර්ෂ 05කට වරක් තක්සේරු කළයුතු වුවත්, පන්ඩතරිප්පු උපකාර්යාලය විසින් 1974 වර්ෂයේ තක්සේරු කළ වරිපනම් ඒකක 4,476ක් පදනම් කරමින් දේපළ බදු අයකර තිබුණි.	තක්සේරු කිරීමට ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ඈ) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2021 ජූලි 08 දිනැති අංක 2235/54 අතිවිශේෂ ගැසට් පත්‍රයේ I කොටසෙහි 11 වගන්තිය	අනුකූලතා සහතික ලබානොගත් ගොඩනැගිලි සඳහා දීර්ඝ කිරීමේ ගාස්තු රු.1,980,000ක් අයකිරීමට පියවර ගෙන නොතිබුණි.	අයකිරීමට පියවර ගනිමින් පවතින බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව, කාලය දීර්ඝ කිරීමේ ගාස්තු අයකිරීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ පුනරාවර්තන ආදායම රු. 112,229,105 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 97,621,746 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	11,758,900	52,693,104	14,698,688	37,994,416	10,213,826	41,317,970	8,280,532	33,037,438
කුලී	24,108,100	24,901,205	24,149,992	751,213	20,838,015	21,432,469	20,888,141	544,328
බලපත්‍ර ගාස්තු	5,093,700	5,678,226	5,678,226	-	5,163,150	5,109,650	5,109,650	-
වෙනත් ආදායම්	<u>20,896,550</u>	<u>102,071,885</u>	<u>100,094,841</u>	<u>1,977,044</u>	<u>127,448,545</u>	<u>117,900,032</u>	<u>102,238,867</u>	<u>15,661,165</u>
එකතුව	<u>61,857,250</u>	<u>185,344,420</u>	<u>144,621,747</u>	<u>40,722,673</u>	<u>163,663,536</u>	<u>185,760,121</u>	<u>136,517,190</u>	<u>49,242,931</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පෞද්ගලික දේපළ වන නිවාස, සාප්පු සහ ඉඩම් ආදිය සඳහා බිල්කළ වරිපනම් බද්ද රු. 19,655,755 ක් වුවද, ඉන් රු.8,026,986 ක් පමණක් අය කරගත හැකිව තිබුණි. එසේම, සමාලෝචිත වර්ෂය ආරම්භයේදී හිඟ වරිපනම් හා බදු රු.33,037,438 කින්, වර්ෂය තුළ රු.6,671,702 ක් අයකර තිබූ අතර ඉතිරි මුදල් වර්ෂ 05ක් වර්ෂ 10ක් අතර පරාසයක පැවතුණි. ඊට අමතරව, 2024 දෙසැම්බර් 31 වන දිනට ලැබිය යුතු උසාවි දඩ මුදල් රු.19,522,404 ක් විය.	හිමිකරුවන් විදේශයන්හි සිටින දේපළ සඳහා හිඟ මුදල් අයකර ගැනීමට නොහැකිව පවතී. ඊට අමතරව, උසාවි දඩ මුදල් සභාවට ආපසු ලබා දෙනු ලබන්නේ වසරකට පසුව බව.	හිඟහිටි ආදායම් නොපමාව රැස් කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව විසින් වාර්ෂිකව ලංසු කැඳවා පිරිනැමීමට නියමිත කඩ කාමර 10 ක් ලංසු කැඳවා පිරිනැමීමට කටයුතු නොකිරීමෙන් සභාවට රු. 351,000 ක ආදායමක් අහිමි වී තිබුණි.	මෙම කඩ කාමර භාවිතයට ගැනීම සඳහා අඛණ්ඩ පියවර ගනිමින් පවතින බව.	ආදායම් මූලාශ්‍ර ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගෙන යාමට පියවර ගත යුතුය.
(ආ) 2022 දී පරිත්‍යාගයක් ලෙස ලැබුණු ජේසිබී යන්ත්‍රයක් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් රු. 3,300,000 ක් ලෙස තක්සේරු කර මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර තිබුණද, එය නිශ්චිත පුද්ගලයෙකුට ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් 2023 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල වාර්තාවේ වසර 05 කට පෙර විකිණීමක් ලෙස සඳහන් කර තිබුණු අතර යාන්ත්‍රික ඉංජිනේරුවෙකු, මෝටර් රථ පරීක්ෂකවරයෙකු සහ ප්‍රාදේශීය ලේකම්වරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් රු. 425,000 කට නැවත තක්සේරු කර සමාලෝචිත වර්ෂයේදී රු. 566,000 කට වෙන්දේසි කර තිබුණි. මේ හේතුවෙන් සභාවට රු. 2,734,000 ක පාඩුවක් සිදුවී තිබුණි.	මෙයට පිළිතුරු දීමට ප්‍රමාණවත් පැහැදිලි කිරීම් නොමැති බව.	සිදුවූ පාඩුවට වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන සුදුසු පියවර ගතයුතු අතර අලාභය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ දේපළ 04ක් සහ සුසාන භූමි පිහිටි ඉඩම් 13ක් සභාවට පවරා ගැනීමටත් වටිනාකම තක්සේරු කර ස්ථාවර වත්කම්වල ඇතුළත් කිරීමටත් පියවර ගෙන නොතිබුණි.	වටිනාකම තක්සේරු කර ස්ථාවර වත්කම්වල ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව.	වත්කම්වල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2005 දී රු.4,085,815 ක් වැයකර ඉදිකරන ලද කාඩාට්පුරම් සාතකාගාරය වර්ෂ 20 කට අධික කාලයක් කිසිදු ප්‍රවාහන පහසුකම් නොමැතිව භාවිතා කිරීමකින් තොරව පැවතුණි.	ක්‍රියාමාර්ග ගනු ලබන බව.	භාවිතා කිරීමේ තත්ත්වයකට පත්කිරීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතු භාවය හා යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ අයවැය ප්‍රකාරව ඇස්තමේන්තු ගත ආදායම් සහ වියදම් හා තථ්‍ය ආදායම් සහ වියදම් සමග සැසඳීමේදී වැය විෂයන් 08ක සියයට 22ක සිට සියයට 57ක් දක්වාත් මූලධන වැය විෂයක සියයට 07ක විචලනයක්ද පැවැතීම හේතුවෙන් අයවැය, ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.	පිළිතුරු ලබාදී නොමැත.	අවශ්‍යතා හඳුනාගෙන සැලැකිලිමත් ලෙස අයවැය සකස් කළ යුතු අතර එය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කළ යුතුය.

4.2 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත්වලින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පරිසර හා ඒ යටතේ බලාත්මක වන රෙගුලාසිවලට අනුකූලව, කල් ඉකුත් වී තිබූ ආයතන 134ක පරිසර බලපත්‍ර අළුත් කිරීමට පියවර ගෙන නොතිබුණි.	කල් ඉකුත් වූ පරිසර බලපත්‍ර පරීක්ෂා කර බලපත්‍ර අළුත් කිරීමට කටයුතු කරනු ලබන බව.	ජාතික පරිසර බලපත්‍ර හා ඒ යටතේ බලාත්මක වන රෙගුලාසිවලට අනුව අළුත් කිරීමට පියවර ගත යුතුය.